


## 15. මාර්ග පළදු කිරීමට අවසර ඉල්ලීම - ගැලීම සටහන



## 15. මාරුග පළදු කිරීමට අවසර ඉල්ලීම

### 1. හැඳින්වීම

බල ප්‍රදේශය තුළ පදිංචිකරුවකු විසින් පානීය ජල සම්බන්ධතාවක්, විදුලි බල සම්බන්ධතාවක්, දුරකථන නැතහෙත් වෙනත් යම් ආකාරයක විදුලි සංදේශ සම්බන්ධතාවක් හෝ වෙනත් සේවා සම්බන්ධතාවක් ලබා ගැනීමේ දී හෝ ඒ සම්බන්ධතා සේවා හෝ වෙනත් සේවා සම්බන්ධතා සේවා සපයනු ලබන කිසියම් සේවා ප්‍රවර්ධන ආයතනයක් විසින් ඒ යම් සම්බන්ධතාවක් ලබා දීමේ දී නැතහෙත් ඇති කිරීමක දී, අදාළ සම්බන්ධතාව ලබා ගැනීම හෝ සැපයීම පළාත් පාලන ආයතනය සතු මාරුගයක් පළදු කරමින් භූගත ව සිදු කළ යුතු වන අවස්ථාවක දී, අදාළ මාරුගයට කරනු ලබන පළදු කිරීම යථා තත්ත්වයට පත් කිරීමට වැය වන මුදල පියවා ගැනීම අත්‍යවශ්‍ය වේ. අවස්ථාවේවින පරිදි සේවා සම්පාදකයා හෝ සේවා ලාභියා විසින් මේ මුදල සහාවට ගෙවිය යුතු ය.

### 2. නීතිමය අධිකාරය

- (අ) 252 අධිකාරය වන මහා නගර සහා ආණුපනතේ 40 (1) (ප) ජේදය;
- (ආ) 255 අධිකාරය වන නගර සහා ආණුපනතේ 36 (ඒ) ජේදය;
- (ඇ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සහා පනතේ 19 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (xxxii) වන ජේදය.

### 3. යුදුසුකම්

- (අ) සේවා සම්පාදනයක් සැලකීමේ දී හෝ සේවා සම්බන්ධතාවක් ලබා ගැනීමේ දී පළාත් පාලන ආයතනය සතු මාරුගයක් පළදු කිරීමට සිදු වන අවස්ථාවක දී, සේවා සැපයුම්කරු හෝ සේවාලාභියා මේ ඉල්ලීම කිරීමට යුදුසුකම් ලබනු ඇති.
- (ආ) පළාත් පාලන ආයතනය සතු මාරුග සම්බන්ධයෙන් පමණක් මෙම පහසුකම අදාළ වේ.

### 4. ගාස්තුව

මාරුග නිරමාණය කළ ඉදිකිරීම ද්‍රව්‍ය අනුව සහාව විසින් කළින් කළ තීරණය කර නියම කරනු ලබන ගාස්තුවක් සහ ආරක්ෂිත ඇප තැන්පතුවක් ගෙවිය යුතු ය.

සටහන: මාරුගය පළදු කිරීමෙන් පසුව එය යථා තත්ත්වයට පත් කිරීමේ දී, එක් සහ අධිකාරයට වැය වන මුදල කොපමණ ද යන්න, [මාරුගයේ ඉදිකිරීම ද්‍රව්‍ය වර්ගය (තාර, කොන්ක්‍රිට්, අන්තර සම්බන්ධිත ගල්, ඇස්සොල්ට කොන්ක්‍රිට - කාපට - හෝ වෙනත්] තාක්ෂණ නිලධාරී විසින් කරනු ලබන නිරදේශයක් අනුව මේ සහා තීරණය ගනු ලැබිය යුතු ය.

### 5. ඉදිරිපත් කළ යුතු ලේඛන

මෙහි ඇමුණුමට අනුකූලව පිළියෙළ කර ගත් ඉල්ලුම් පත්‍රය සහ එහි දැක්වෙන ඇමුණුම.

සටහන: මෙම ඉල්ලුම් පත්‍රය සහාවේ වෙත අඩවියෙන් බාගත කිරීමෙන් හෝ පෙරටු කාර්යාලයට පැමිණ ලබා ගත හැකි ය.

### 6. පටිපාටිය.

පටිපාටිය	කාල සීමාව	අධිකාරය
ඉල්ලුම්කරුගේ අවශ්‍යතාව සහාවේ වෙත අඩවිය මගින් හෝ පෙරටු කාර්යාල නිලධාරී වෙත පැමිණ ඉදිරිපත් කිරීම		ඉල්ලුම්කරු

පටිපාටිය	කාල සීමාව	අධිකාරය
ඉල්ලීම සහාව සතු මාර්ගයක් වන විට සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය වෙබ් අඩවිය ඔස්සේ හෝ අතින් භාර ගැනීම සහ පසු විපරම් අංකයක් ඉල්ලුම්කරුට නිකන් කිරීම		පෙරටු කාර්යාල නිලධාරී
ඉල්ලුම් පත්‍රය විෂය භාර නිලධාරී මගින් තාක්ෂණ නිලධාරී වෙත යොමු කිරීම	ඉල්ලුම් පත්‍රය භාර ගත් වහාම	පෙරටු කාර්යාල නිලධාරී
ස්ථානීය පරික්ෂාව සිදු කර නිරික්ෂණ භා නිරදේශ සමග ඉල්ලුම් පත්‍රය විෂය භාර නිලධාරී මගින් ඉංජිනේරු / ලේකම් වෙත යොමු කිරීම	ඉල්ලුම් පත්‍රය තමන් වෙත ලැබුණු දින සිට දින 2 ක් ඇතුළත	තාක්ෂණ නිලධාරී
තාක්ෂණ නිලධාරීගේ නිරදේශය අනුව ඉල්ලීම අනුමත කිරීම / ප්‍රතික්ෂේප කිරීම	නිරදේශය ලැබුණු දින සිට දින	ඉංජිනේරු / ලේකම්
ගෙවිය යුතු ගාස්තු ප්‍රමාණය දක්වමින් ඉල්ලීමට අවසර දීමේ ලිපිය ඉංජිනේරු / ලේකම්ගේ අන්සන ඇතිව පෙරටු කාර්යාලයට යොමු කිරීම සහ ඉල්ලීමට අවසර දීමේ ලිපිය නිකුත් කිරීම සඳහා අදාළ ගාස්තු ගෙවන ලෙස ඉල්ලුම්කරුට ඇත්තේ	නිරදේශය ලැබුණු දින ම	විෂය භාර නිලධාරී
මාර්ග පථදී කිරීම යථා තන්ත්වයට පත් කිරීමේ ගාස්තු අය කර ගෙන ලදුහත සහ අවසර දීමේ ලිපිය ඉල්ලුම්කරුට භාර දීම	ඉල්ලුම්කරු පැමිණී පසු	පෙරටු කාර්යාල නිලධාරී
කාර්ය අවසන් කළ බව සහාවට වාර්තා කිරීම	කාර්ය අවසන් කළ වහාම	ඉල්ලුම්කරු
ඉල්ලුම්කරු කාර්ය අවසන් කිරීමෙන් පසු මාර්ගය යථා තන්ත්වයට පත් කරවීම හා වියදම් ප්‍රමාණය වාර්තා කිරීම	ඉල්ලුම්කරු කාර්ය අවසන් කළ බව ඇත්තු දින සිට දින හතක් ඇතුළත	තාක්ෂණ නිලධාරී
මාර්ගය යථා තන්ත්වයට පත් කිරීමට දරන ලද වියදම් අදාළ වැය ශේර්පයට හර කර යම් ඉතිරියක් වේ නම් ඉල්ලුම්කරුට ගෙවීම	වියදම් වාර්තාව ලැබුණු දින ම	විෂය භාර නිලධාරී

### මාර්ග පථදු කිරීමට අවසර ඉල්ලීම

1. ඉල්ලීමේ මූල අකුරු සමග තම: .....
2. හැඳුනුම්පත් අංකය : .....
3. ජ්‍යෙෂ්ඨ දුරකථන අංකය : .....
4. ර් - මේල් ලිපිනය : .....
5. තැපැල් ලිපිනය : .....
6. මාර්ගය පථදු කිරීමේ අවශ්‍යතාව කුමක් ද? : ජල නල එළීම / වෙනත්: (.....)
8. අදාළ සේවාව සපයනු ලබන ආයතනය: .....
9. පථදු කිරීමට අදහස් කරන මාර්ගය: .....
10. පථදු කිරීමට අදහස් කරන ස්ථානය: .....
11. මාර්ග පථදු කරන ස්ථානයේ මාර්ගය තනා ඇති ද්‍රව්‍ය නිර්මිත  
බොරල / තාර / කාපටි / කොන්ත්‍රීටි / අන්තර් සම්බන්ධිත ගල් / වෙනත් (.....)  
(මාර්ගය පථදු කිරීමට අදහස් කරන ස්ථානයට පිවිසෙන මාර්ගයේ දළ සටහනක් මෙයට අමුණන්න)
12. මාර්ගය පථදු කිරීමට අදහස් කරන ප්‍රමාණය: පළල අඩි: ..... දිග අඩි: ..... ගැහුර අඩි: .....
13. අදාළ සේවාව සපයන ආයතනය විසින් නිකුත් කළ ලිපියේ යොමු අංකය හා දිනය:  
යොමු අංකය: ..... දිනය: 20 ..... (පිටපතක් අමුණන්න)

ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවට සහතික කරන අතර, මාර්ගය පථදු කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලමි. ඒ සඳහා වන අලාභ පියවා ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය කොනෙක් ද යන්න මා වෙත දැන්වු විට එය ගෙවීමට සුදානම බව වැඩිදුරටත් දන්වමි.

දිනය: 20 .....

ඉල්ලීමේ මූල්‍ය අත්සන

විෂය භාර නිලධාරී මහින්, තාක්ෂණ නිලධාරී,

පසු පිටෙම් ඉල්ලීම වෙනුවෙන් ඔබගේ නිරදේශය සමග ඉංජිනේරු / ලේකම් වෙත යොමු කිරීමට ඉදිරිපත් කරමි.

දිනය: 20 .....

පෙරවු කාර්යාල නිලධරයා

ඉංජිනේරු / ලේකම්,

\* ඉහත මාර්ගයේ නිර්මිතය:

බොරල් / කාර / කාපට / කොන්ක්‍රීට් / අන්තර් සම්බන්ධිත ගල් / වෙනත් (.....) වේ.

\* මාර්ගය පළදු කළ යුතු වන කොටස සන මිටර් ..... කි.

\* පළදු කිරීමෙන් පසුව මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය වියදම රු. .... ක් ද, පියවා ගත යුතු වෙනත් වියදම රු. .... ක් ද, ඒ වියදම දෙක ම සඳහා රජය විසින් නියම කර ඇති බදු මුදල් ඇතුළත් කිරීමෙන් පසුව මුළු වියදම රු. .... ක් ඇස්තමෙන්තු කර ඇත. එම මුදල් ප්‍රමාණය සහ ආරක්ෂිත ඇප තැන්පත් මුදල ගෙවීමෙන් අනතුරුව මාර්ගය පළදු කිරීමට අවසර දීම නිරදේශ කරමි.

\* මෙම මාර්ගය ..... සහාව සතු මාර්ගයක් තොවන බැවින් ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිරදේශ කරමි.

දිනය: 20 .....

තාක්ෂණ නිලධාරී

---

විෂය භාර නිලධාරී,

ඉහත නිරදේශය අනුමත කරමි. අනුමත කළ ගාස්තු අදාළ බදු සමඟ ගෙවන ලෙස ඉල්ලුම්කරුට දන්වන ලිපිය සහ මාර්ගය පළදු කිරීමට අවසර දීමේ ලිපිය සකස් කර ඉදිරිපත් කරන්න.

දිනය: 20 .....

ඉංජිනේරු / ලේකම්

පෙරපු කාර්යාල නිලධාරී,

ගාස්තු අය කරන ලෙස දුරකථනයෙන් දැනුම දුන්නා. / දැන්වීමේ ලිපිය තැපැල් කළා. නියමිත ගාස්තු අය කර ගැනීමෙන් පසුව අවසර දීමේ ලිපිය ඉල්ලුම්කරුට භාර දෙන්න.

දිනය: 20 .....

විෂය භාර නිලධාරී